



යහගුණ පිළිපදිමු දුර්ගුණ වළක්වමු

එය ආහාර හිඟ යුගයක් විය. නබි සල්ලේලාහු අලයිහිවසල්ලම් කුමාට තැග්ගක් වශයෙන් එළවකු පරිත්‍යාග කරනු ලැබිණි. එතුමා “මෙම එළවා පිසින්න” යැයි තම පවුලේ අයට පැවසී ය. හතර දෙනකු එසවිය යුතු විශාල බන්දේසියක් තිබිණි. එහි එම ආහාරය තබා ගෙන එන ලදී. ආහාර නොලද අනුගාමිකයින් සියලු දෙනා කැඳවන ලදී. ආහාර බන්දේසිය වටා සියලු දෙනා වාඩි වී අනුභව කරන්නට වූහ. නබි සල්ලේලාහු අලෙහි වසල්ලම් කුමා ද ඔවුන් සමඟ අසුන් ගත්තේ ය. වැඩි පිරිසක් සිටි නිසා නබි සල්ලේලාහු අලෙහිවසල්ලම් කුමා කුදු ගැසී අසුන් ගෙන අන් අයට ඉඩ ලබා දුන්නේ ය.

එවිට ගැමියෙක් “ඇයි ද ඔබතුමා මෙලෙස අසුන් ගෙන සිටින්නේ?” යැයි පුදුමයෙන් ඇසී ය. එවිට නබි සල්ලේලාහු අලෙහිවසල්ලම් කුමාණෝ “අල්ලාහ් මා ආධිපත්‍යය පිළිපදින්නකු ලෙස හෝ ආධිමිබරකමෙන් යුතු අයෙකු ලෙස හෝ පත් නොකළේ ය; මහත්මා ගතියෙන් යුතු ගැත්තකු ලෙස පත් කළේ” යැයි පිළිතුරු දුන්හ. (අබුදාවූද්)

ඉහත සිද්ධියෙන් ඔබ වටහා ගන්නේ කුමක් ද? නබි සල්ලේලාහු අලෙහිවසල්ලම් කුමා අල්ලාහ්ගේ දූතයා මෙන් ම කීර්තිමත් නායකයෙකි. නමුත් මිනිසුන් අතර සාමාන්‍ය ලෙස හැසිරුණු වටිනා ගුණාංගය පිළිබඳව අදහස් කරන්නේ කුමක් ද? මෙවැනි යහ ගුණාංග ඔබත් ප්‍රිය කරන්නෙහි ද? සත්‍ය වූ මුස්ලිම්වරු යහ ගුණාංග සදා ප්‍රිය කරති.

ගුණාංග වර්ග දෙකකි. එකක් යහගුණ ය. ය අනෙක දුර්ගුණ ය. අප සෑම ප්‍රිය කරන ගුණාංගය යහගුණ ය. ම පිළිකුල් කරන ගුණාංගය දුර්ගුණ ය. මුස්ලිම්වරුන්ට ඉස්ලාම් දහම වටිනා යහගුණ දේශනා කරයි. එමගින් තෘප්තිමත් හා සතුටුදායක ජීවිතයක් ගොඩනැගේ. එමෙන් ම අලංකාර වූ සමූහ ජීවිතයක් ද බිහි වේ. මිනිසුන්ගේ තත්ත්වය අගය කරනු ලබන්නේ යහපත් හා අයහපත් ගුණාංග මගිනි. අල් කුර්ආනය නිතර ම යහගුණ උගන්වන්නේ ය; දුර්ගුණ වළකාලන්නේ ය.

අල්ලාහ්ගේ දූත මුහම්මද් සල්ලේලාහු අලෙහිවසල්ලම් තුමාණෝ යහගුණයන්ගෙන් පිරිපුන් අයෙකු ලෙස දක්නට ලැබුණා හ. “එතුමන් ට වඩා උසස් ගුණාංග ඇති වෙනත් කෙනෙකු නොදුටු බව” යැයි අනුගාමික සහාබාවරු පැවසුවෝ ය. එතුමාණෝ ගුණවත් දූතයකු ලෙස ද, මගපෙන්වන්නකු ලෙස ද, සෙන්පතියකු ලෙස ද, පියෙකු ලෙස ද ජීවත් වී පෙන්වූහ. සියලු අවස්ථාවල දී එතුමාගෙන් දිස් වූයේ යහ ගුණාංග පමණි. එයට අල් කුර්ආනය මෙලෙස සාක්ෂි දරයි.



“නියතව නුඹ මහඟු යහගුණය මත සිටිනිය.” (අල් කුර්ආන් 68:4)

“කියාමා දිනයේ මුස්මින්වරයකුගේ තරාදියේ බර වැඩි කිරීමට හේතු වන්නේ යහගුණාංග ය. නියත වශයෙන් ම අල්ලාහ් තරක වදන් පවසන්නන් හා පාපකාරී ක්‍රියා කරන්නන් දැක කෝප වන්නේ ය” යනුවෙන් නබි සල්ලේලාහු අලෙහිවසල්ලම් තුමාණෝ පැවසූහ. (කිර්මදි)

කියාමා දිනයේ මිනිසුන්ගේ යහපත හා අයහපත මිසාන් නමැති තරාදිය මගින් කිරනු ලැබේ. යහපත් පැත්ත බරින් වැඩි වූ විට ඔහු සතුටෙන් ඉපිලී ස්වර්ගයට ඇතුළු වේ. අයහපත් පැත්ත බරින් වැඩි වූ විට ඔහු දැවෙන නිරයෙහි දමනු ලබන්නේ ය. එය ඉමහත් කනස්සල්ලට හේතුවකි. අපගේ යහගුණ එවන් පීඩනයන්ගෙන් අප ආරක්ෂා කරයි.

“ නුඹලා ප්‍රසිද්ධියේ යහපතක් කළ ද නැතහොත් නුඹලා එය රහසිගතව කළ ද නැතහොත් (අන් අයෙකුගේ) තරක ක්‍රියාවකට සමාව දුන්න ද එය (සමාව දීම) අහිඳකුම් ය. (අල් කුර්ආන් 4:149)

මුස්මින්වරයකු යහ ගුණාංග තම ජීවිතයේ පිළිපැදිය යුතු ය. එමගින් විවිධාකාර වූ ප්‍රතිලාභ ලබාගත හැකි ය. එමගින් ජීවිතයේ සතුටත්, තෘප්තියත් ඇති වේ. යහ ගුණාංග බොහොමයක් ඇත. ඉන් සමහරක් පමණක් පහත දැක්වේ.

- ජීවිතයේ පිළිපැදිය යුතු යහගුණ කිහිපයක්**
- දේව භක්තියෙන් යුතුව ජීවත්වීමට උත්සාහ කිරීම
 - සත්‍යය සුරකිමින් ඇත්ත කතා කිරීම
 - පොරොන්දු ඉටු කිරීම
 - සිනාමුසු මුහුණින් අන් අය හමුවීම
 - නිහතමානී ලෙස කටයුතු කිරීම
 - ඉවසීම හා දරා ගැනීමේ ස්වභාවය පිළිපැදීම
 - පාප හා වැරදි ක්‍රියා පිළිකුල් කිරීම
 - යහපත් පුද්ගලයින්ගේ ආශ්‍රය රැක ගැනීම
 - සාමය ප්‍රිය කිරීම
 - නැමදුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම
 - මුස්මිම් හා මුස්ලිම් නොවන අයත් සමඟ සත්‍යවාදී ලෙස කටයුතු කිරීම
 - දුබලයින්ට ආදරය දැක්වීම හා උදව් කිරීම

උසස් විනයක් කොට පවතින තාක් සමාජය කීර්තිය ලබයි. විනය වරදවා හැසිරෙන විට සමාජය පසුබෑමට ලක් වේ. දුර්ගුණ ඊට එරෙහි විපාක ඇති කරයි. නවව්‍යාස ඉබ්‍රහිම සම්භාව්‍ය රලියල්ලාහු අන්හු කුමා නබි සල්ලල්ලාහු අලයිහිවසල්ලම් කුමාගෙන් යහපත හා අයහපත පිළිබඳ විස්තර විමසූ විට "යහපත යනු යහ ගුණාංග යි. අයහපත යනු ඔබේ හිතට වද දෙන අන් මිනිසුන් එය දැකීම ද ඔබ පිළිකල් කරනා දේ ය" යැයි එකුමාණෝ පැවසූහ. (මුස්ලිම්)

ජීවිතයේ වළකා ගත යුතු දුර්ගුණ සමහරක්

- බොරු කීම
- ආඩම්බර වීම
- ඊර්ෂ්‍යා කිරීම
- කේලම් කීම
- වංචා කිරීම
- විහිළු නම් කීම
- අඬ දඹර වීම
- දොස් කීම
- නරක වචන කතා කිරීම
- විහිළු තහළු කිරීම
- කළගුණ සැලකීමට අමතක කිරීම
- රණ්ඩු දබර කිරීම
- දෙමාපියන්ට බැණ වැදීම
- අන් අයගේ දුකේ දී සතුටු වීම

දුර්ගුණ ඡයිතාන්ගේ උවදුරුවලට අයත් වන්නේ ය. ඔහු දුර්මාර්ගය මිනිසාට අලංකාර කොට පෙන්වන්නේ ය. ඔහු තමන් පිළිපදින අය නිරයට ඇද දමයි. එබැවින් ඡයිතාන්ගේ දුර්මාර්ගයන්ගෙන් ඇත්ව කටයුතු කරන මෙන් අල් කුර්ආනය අපට අනතුරු අඟවන්නේ ය. දුර්ගුණයන්ගෙන් විවිධ වූ බලපෑම් ඇති වන්නේ ය. එමගින් විවිධාකාර දුක් දොම්නස් හා දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වේ. එවැනි බලපෑම් සමහරක් පහත දැක්වේ.

- සැනසීමක් නැති තෘප්තිමත් නොවන මානසිකත්වය
- යහ ක්‍රියා කෙරෙහි වන පිළිකල
- පාප ක්‍රියා කෙරෙහි වන ඇල්ම
- පාපිෂ්ටයන් සමඟ සබඳතා වැඩිවීම
- යහපත් පුද්ගලයින්ගේ සබඳතා බිඳ වැටීම
- සමාජයෙන් වෙන්ව යාමට පෙළඹීම
- ඔහු සමාජ විරෝධීන්ගෙන් කෙනෙකු ලෙස හඳුන්වා දෙනු ලැබීම
- ස්වර්ගයට යාමේ භාග්‍යය අහිමි වීම

“කෙනෙක් මුස්ලිම්වරයකුගේ අයිතිවාසිකම් තම දකුණතින් ලබාගන්නේ ද අල්ලාහ් ඔහුට නිරය අනිවාර්ය ස්වර්ගය තහනම් කළේ ය. එය එක් “අරාක්” ගසක කෝටුවක් වුව ද කමක් නැත” යනුවෙන් නබි සල්ලේලාහු අලෙහිවසල්ලම් කුමාණෝ පැවසූහ. (මුස්ලිම්)

එබැවින් අපි යහගුණ පිළිපැද යහපත් පුද්ගලයින් ලෙස ජීවත් විය යුතු වෙමු; පාපකාරී ගුණාංගයන්ගෙන් ඇත් විය යුතු වෙමු. එය සත්‍ය වූ මුස්ලිම්වරයකුගේ ලක්ෂණය වේ.

පාඩමේ ඇතුළත් වැදගත් අරාබි වචන

أَبْرَأَ

අහස

1. ගුණාංග වර්ග දෙක කවරේ ද?
2. නබි සල්ලේලාහු අලෙහි වසල්ලම් කුමාගේ යහගුණ පිළිබඳ අල් කුර්ආනය වර්ණනා කරන්නේ කෙසේ ද?
3. ඔබ වඩාත් ප්‍රිය කරන යහගුණාංග 5ක් ලියන්න.
4. යහගුණ මගින් පරලොවේ දී ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?
5. අන් අයගේ අයිතිය උදුරාගත් පුද්ගලයාගේ තත්ත්වය කෙබඳු ද?
6. යහගුණ හේතුවෙන් බිහි වන ආනිශංස 5ක් ලියන්න.
7. දුර්ගුණ අපට කුමනාකාර බලපෑම් ඇති කරන්නේ ද?
8. “යහගුණ පිළිපැද දුර්ගුණයෙන් වැළකෙමු” යන මාතෘකාව යටතේ අත්පත්‍රිකාවක් සකස් කරන්න.